

# සමන් ලෙහින් නැවතත් මෙලඬන් වේදිකාවට

ඔහු අපූර්ව ගායකයෙකි. යෞවනයේ ආකර්ශනීය මියැසිය ශ්‍රී ලාංකික ප්‍රේම ස්වභාවය ජනතාවට පුදු දෙන නිර්මාණකරුවන් අතර ඔහු කැපී පෙනෙයි. ජන සංගීතය ඇසුරු කර ගනිමින් නිර්මාණකරණයේ යෙදෙන අනුප්‍රාප්තයක් වූ නිර්මාණකරුවන් අතර ඔහු සිටින්නේ පෙරමුණේ ය. එය වසර දහ අටක් දිග වූ ගමනකි. ඒ ජවසම්පන්න නිර්මාණකරුවා සමන් ලෙහින් ලෙස අපි හඳුනමු.

“මේක අසිරු ගමනක්... මම වසර දහ අටක් නිර්මාණකරණයේ යෙදීම ඉන්නවා.. ඒත් අපේ රසිකයන් සැබෑ ලෙසම මා හඳුනා ගන්නේ වසර පහකට හයකට පෙරදී කියලයි මට දැනෙන්නේ” ඔහු කියයි.

2014 වසරේදී මවු නානායක්කාර මහත්මිය සංවිධානය කළ ඔහුගේ ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගය පැවැත්වුණේ මෙල්බන් නගරයේදී ය.

“මෙල්බන්හි මට මගේ ගෙදර වගේ සම්පත්” සමන් මෙපුරවරයට ඇති ලොගතු බව කියන්නේ එසේ ය.

2015 සැප්තැම්බර් 15 වන දින මෙල්බන් නගරයේදී රෝවිල් හිදී සමන් සිය දෙවන ඒක පුද්ගල ප්‍රසංගය “තුමි” පැවැත්වූ ආකාරය අපට තවමත් මතකය. එදින ඔහු තුමි නමින්ම සංගත කැටියක්ද හිකුත් කළේ ය.

“ඒ ප්‍රසංගය සංවිධානය කළ සහ සම්බන්ධවූ හේමමාලු මිල්කින් දසුන් ජගත් ඇතුළු පිරිස මම අමතක කරන්නෙ නැහැ..” සමන් ඒ අතීතය ආවර්ජනය කරයි.

ඔහු මේ වන විට දිනා ඇති සම්මාන ගණන 15 කට අධික ය. රාජ්‍ය සංගීත සම්මාන රැසකම සම්මාන සිග්නල් සම්මාන ඇතුළු ඒ සම්මාන අතරට සම්මාන සඳහා නිර්දේශ වූ වාර ගණනද අතිමහත් ය. මේ වසරේ “මිනි හං දෑල්” ටෙලි කාට්‍යය වෙනුවෙන් මා ලියූ “මිනි හං දෑල්” ගීතය සංගීතවත් කර ගායනය කිරීම වෙනුවෙන් රැසකම ටෙලි සම්මාන උළෙලේ හොඳම ගායකයාට හිමි සම්මානය වෙනුවෙන් ද ඔහු නිර්දේශවීම් කැපී පෙනෙයි. එය අපටද මහත් සතුටකි.

මිනි හං දෑල්  
යඳු කැංගුණේ  
බරුවේ කොටුපලේ  
පැව්වේ.. මහා පැව්වේ..  
හොඳා පුසුම්ද  
මේ හමා යන්නේ

සංගීතය ගායනය සමන් ලෙහින්  
පද ජගත් ජේ එදිරිසිංහ

“මිනි හංදෑල් ගීතය සුවිශේෂී එකක්.. එය හොඳම ගායනයට නිර්දේශ වීම මට ලොකු සතුටක්” සමන් කියයි.

ඔහුගේ හැකියාව අගය කිරීමේ අවස්ථා සීමා වන්නේ ලංකාවට පමණක් නොවේ. සමන් ඒ හැක කතා කරන්නේ මෙසේ ය.

“මේ සම්මාන සම්මාන මට විශේෂ සම්මානයක් ලැබෙනවා. ඒක ජාත්‍යන්තර සම්මානයක්. ජපන් රජය විසින් ලංකාවේ සංස්කෘතිකාංග වෙනුවෙන් ලබා දෙන බ්‍රික්කා සම්මානය 2017 වසරේදී මට ලැබුණා”

මේ සහ සම්මාන ගණනකින් ඔහු පිදුම් ලබන්නේ අහම්බයකින් නොවේ. නිර්මාණකරුවන් අතර කැපී පෙනෙන යමක් කරන්නට, මතක හිටින යමක් කරන්නට ඔහුට ඇති හැකියාව ඒ සම්මාන සියල්ල සාධාරණීකරණය කරයි.

ඔහුගේ ගායන හා නිර්මාණ පරාසය විශාල ය. එය එක්තැනක කොටුවූ හැකියාවක් නොවේ. මේ වසරේ ඔහු ගායනා කළ අපූර්ව නිර්මාණයක් වූ “අමුඩේ” ඒ බව පසක් කරයි.

“අමුඩේ ගීතය අතිශය ජනප්‍රිය වුණා.. ඒ ගීතය ලියූ ඩිල්ෂාන් පතිරත්නම ලියූ තවත් ගීතයක් සහ එංගලන්තයේ දොස්තර ජයසිංහ ජන ගී ආරෙන් වර්තමාන සිදුවීම් වස්තර කරමින් ලියූ ගීයක් මේදිනවල අපි පටිගත කරන්නට සූදානම් කරමින් ඉන්නවා.. එකත් ප්‍රකාශනාත්මක ගීතයක්”

සමන්ගේ මෙවර ඔස්ට්‍රේලියා සංචාරය දිග එකකි. ඔහු මෙල්බන් නගරයට සම්ප්‍රාප්ත වන්නේ ඩාවින් සිඩ්නි සහ බ්‍රිස්බේන් නගර වල පවත්වන්නට නියමිත ප්‍රසංග වලට පසුව ය. මේ සංචාරයේදී ප්‍රසංග හතරක් හෝ පහක් පැවැත්වීමට ඔහු අපේක්ෂා කරයි.

“මේ ප්‍රසංග මාලාවට මා එක්ක ගිලක්මි හැලපිටියත් සහභාගි වෙනවා.. ඇය ඉතා දක්ෂ ගායිකාවක පමණක් නෙවෙයි. දක්ෂ රංගන ශිල්පිණියක්.. සර්වචන්ද්‍ර මහත්තයගෙ කාට්‍යයේ සුප්පා දේවියගේ චරිතය ඇය දැන් වසර ගණනක් තිස්සේ රඟපාමින් ඉන්නවා. ඇගේ රංගන පෙරේශයත් ගායන හැකියාවත් හිසා ඇගේ ඒ රංගනය සැමගේම පැසසුම්ට ලක්වෙලා තියෙනවා.. එපමණක් නෙවෙයි. මිනි හං දෑල් කාට්‍යයේ දීත් ඇය ගායනයට හවුල් වුණ හැටි සිබ්ටත් මතක ඇති”

සමන් මේ වන විට ඇමරිකාව නායිලන්තය ඔස්ට්‍රියාව ඉන්දියාව ඇතුළු රටවල් රැසක සංචාරය කර ඇත . මේ වසරේ දී සිදුවන ඔහුගේ රංගලන්ත සංචාරයද ඉතා වැදගත් එකක් වනු හිසැක ය.

අද බිහිවන නිර්මාණ ගැන බිබ් අදහස කුමක්දැයි අප ඇසූ ප්‍රශ්නයට සමන් දුන්නේ දිග පිළිතුරකි. ඒ දිග පිළිතුර සංක්ෂිප්තව මෙසේ ලිවිය හැකි ය.

“අද බොහෝ නිර්මාණ බිහිවුණත් ඒ සියල්ලම හොඳ ඒවාය කියා කියන්නට හැකියාවක් නැහැ.. හමුත් වැදගත් දෙය තමයි හොඳ නිර්මාණ රැසක්ම අපට දැකගන්නට හැකිවීම. හරිසූන දිසානායක වැනි හරුණ නිර්මාණකරු වත් අවබෝධයකින් යුතුව ක්ෂේත්‍රයේ ඉදිරියට යන හැටි දැකීම අපට සතුටක්”

මේ සම්මත ලියන අතරේදීද සමන් සිටින්නේ මහත් අවේකයෙනි. ඔහු මේ දිනවල ජාතික රූපවාහිනිය වෙනුවෙන් 2019 එක්දින ක්‍රිකට් තරගාවලියේ නිල ගීතය ගායනා කරමින් සහ රූගත කරමින් සිටී. ඒ දුමුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ය. ඔහු සමග මේ ගීය ගායනා කරන්නේ උමාර් යා සිංහවංශයි.

සමන් හරවත් ගමණක් යමින් සිටී. එය අවබෝධයෙන් යුතුව යන ගමනකි. මෙවර මෙල්බන් සංචාරය ද ඒ අත්දැකීම් සියල්ලෙන් සුපෝෂිත වනු හිසැක ය. එහිසාම මේ ප්‍රසංගය නරඹන සැමට කලකට අමතක නොවන එකක් වනු ඇති බව හිසැක යයි අප පවසන්නේ අපටද ඒ පිළිබඳව ඇති අත්දැකීම් හිසා ය.

2019 ජූනි 30 වන දින සවස 6 ව රෝවිල් පර්ෆෝමිං ආට් සෙන්ටර් හිදී පැවැත්වෙන සමන්ගේ තුමි ප්‍රසංගය සිබ්ට නැවුන් අත්දැකීම් ගෙන එනු ඇත. ප්‍රසංගය සංවිධානය කරන මාලිමා සංසදයෙන් වැඩි විස්තර සිබ්ට ලබාගත හැකිය

සමන් ලෙහින් නමි වන නව පරපුරේ පුරෝගාමී නිර්මාණකරුවාට අපේ සුබපැතුම් හිමිවෙයි.

ජගත් ජේ එදිරිසිංහ

